



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා උණු උපයෝජන
රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

நிதி அமைச்சு
சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்ணிதிய, சுயதொழில், வியாபார அபிவிருத்தி மற்றும்
கீழுழைப்பு பயன்பாட்டு அரச வளங்கள் அபிவிருத்தி இராஜாங்க அமைச்சு

Ministry of Finance
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment, Business
Development and Underutilized State Resources Development

මගේ අංකය
எனது இல
My No

DSD/HO/05/MF/01/වක්‍රලේඛ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2020.10.23

සමෘද්ධි ප්‍රජා මූල බැංකු වක්‍රලේඛ -2020/17

සියළුම බැංකු පාලක මංඩල / බැංකු සමිති විධායක කමිටු සභාපතිවරුන්,
 සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්/ බැංකු සමිති කළමනාකරුවන්

සමෘද්ධි බැංකු විසින් ක්‍රියාත්මක ජීවනෝපාය සංවර්ධන ණය වැඩසටහනෙහි ණය සීමාව රු.
1,000,000/- දක්වා ඉහළ නැංවීම

01. සමෘද්ධි බැංකු මගින් බැංකු සාමාජිකයින් සඳහා ක්‍රියාත්මක ජීවනෝපාය සංවර්ධන ණය වැඩසටහනෙහි උපරිම ණය සීමාව රු. 500,000/- සිට රු. 1,000,000/- දක්වා 2020.10.26 දින සිට ඉහළ නංවා ඇත.

02. ජීවනෝපාය සංවර්ධන ණය වැඩසටහනෙහි රු. 500,000/- සිට රු. 1,000,000/- දක්වා අතර ණය මුදලක් ලබාගැනීමේ දී පහත සුදුසුකම් සහිත ව්‍යවසායක විය යුතුය.

- සමෘද්ධි බැංකු සාමාජිකත්වය ලබාගෙන තිබීම.
- ක්‍රියාකාරී කුඩා කණ්ඩායමක සාමාජිකයෙකු වී සිටීම.
- රු. 100,000/- ණය මුදලක් ලබාගැනීමට සපුරා ගෙන තිබිය යුතු අවම සුදුසුකම් සපුරාගෙන තිබීම.
- සමෘද්ධි බැංකු/ බැංකු සමිතියකින් ලබාගත් ණය මුදල් ගිවිසුම්ගත පරිදි ගෙවා අවසන් කර තිබීම.
- ඉහළ ශක්‍යතාවයක් සහිත සුදුසු ව්‍යාපෘතියක් තිබීම.
- ණය මුදල යෙදවීමට අපේක්ෂිත ව්‍යාපෘතිය සඳහා පහත දැක්වෙන පරිදි එක් අවස්ථාවක් හෝ සමෘද්ධි බැංකුවකින් ණය මුදල් ලබාගෙන නිසි පරිදි ආයෝජනය කර ඇති ව්‍යවසායකයෙකු විය යුතුය.

1 වන අදියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. / 1st කட்டම, 4 වන මාද. සෙත්සිරිපාය පත්තරාමුල්ල / 1st Step, 4th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2871672/2872202
Fax - 011-2889002
E-mail- dg@samurdhi.gov.lk

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා ආයතන)
மேலதிக பணிப்பாளர் தலைமையதிபதி (நிர்வாகம்/தாபனம்)
Additional Director General (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
0112872202

Hot Line: 011- 2887722

1. අවම වශයෙන් රු. 100,000/- සිට රු. 200,000/- අතර බැංකු ණය තුනක් (03) වත් ලබාගෙන තිබීම හෝ
2. අවම වශයෙන් රු. 200,000/- ඉක්ම වූ රු. 500,000/- දක්වා අතර එක් ණය මුදලක් වත් ලබාගෙන නිසි පරිදි ගෙවා අවසන් / ගෙවා යන අයෙකු වීම. එහිදී ගෙවා යන අයෙකු නම්, ලබාගත් ණය මුදලින් අවම වශයෙන් 70% ක් ගෙවා අවසන් වී තිබීම.

03. වාර්ෂික පොළී අනුපාතය, ආපසු ගෙවීමේ කාලය සහ සහන කාලය

- 3.1 වාර්ෂික පොළී අනුපාතය 8% ක් වේ.
- 3.2 ව්‍යාපෘතිය ස්වාභාවය අනුව, ණය ඉල්ලුම්කරුගේ ඉල්ලීම මත උපරිම මාස 06 සහන කාලයක් ලබාදිය හැක.
- 3.3 සහන කාලය තුළ ණයකරුගේ කැමැත්ත මත මාසික පොලිය පමණක් ගෙවීමට ඉඩ දිය හැක.
- 3.4 ආපසු ගෙවීමේ උපරිම කාලය මාස 72 කි. ණයකරුගේ ස්වකීය කැමැත්ත මත ගිවිසුම්ගත කාලය අඩු කර ගැනීමට ඉඩදෙනු ලැබේ.
- 3.5 සහන කාලය ලබාගන්නා ණයකරුවෙකුගේ මාසික ණය වාරිකය ගණනය කිරීමේදී, ණය ගිවිසුම්ගත කාලයෙන් සහන කාලය අඩු කර ලැබෙන අගය ණය මුදලින් බෙදීමෙන් මාසික ණය වාරිකය සොයා ගත හැක.

04. ඇප සුරැකුම

පහත එක් ඇප සුරැකුමක් මත ණය මුදාහල හැක.

- 4.1 රු. 500,000/- දක්වා කුඩා කණ්ඩායම් ඇපය මත ණය මුදල් නිකුත් කළ හැක. එහිදී ලබාගන්නා ණය මුදලින් 25% ක මුදලක් සමූහ තැන්පත් ගිණුමෙහි තිබීම ප්‍රමාණවත්ය.
- 4.2 රු. 500,000/- ට වඩා වැඩි ණය සඳහා පහත පරිදි එක් ඇප සුරැකුමක් ලබාගත යුතුය.
 - i. ලබාගන්නා ණය මුදල, ව්‍යාපාරයට අවශ්‍ය කරන ඉඩමක් මිලට ගැනීම ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් මිලදී ගැනීම හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නම්, අදාළ නිශ්චල දේපල සුරැකුම ලෙස ගත යුතුය.
 - ii. පවත්වාගෙන යන ව්‍යාපෘතියේ කටයුතු සඳහා ලියාපදිංචි නොකළ වාහනයක්, යතුරු පැදියක්, ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමක දී අදාළ වත්කම බැංකුවට සුරැකුම ලෙස ගත යුතුය.
 - iii. ණය මුදල යොදන ව්‍යාපෘතියට අදාළ වංචල දේපල මිලදී ගැනීමකදී හෝ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් ණය මුදල ඉල්ලුම් කරන විටක, රජයේ සේවකයින් දෙදෙනෙකු හෝ ආදායම් බදු ගෙවන පුද්ගලයන් දෙදෙනෙකුගේ ඇප ලබාගත හැකිය. එහිදී බදු ගෙවන පුද්ගලයන්ගේ තක්සේරු වන ආදායම ණය මුදලට වඩා වැඩි විය යුතුය .

05. ණය මුදල ඉල්ලුම් කරන ව්‍යාපෘතිය සම්බන්ධ ව්‍යාපෘති වාර්තාවක් සකස් කර, ඒ සඳහා ව්‍යාපෘති කළමනාකරුගේ නිර්දේශ සහිත බැංකු සමිතියේ අවසරය ලබාගත යුතුය.

06. ණය සහ සමූහ සංරක්ෂණ වැඩසටහන් සඳහා වක්‍රලේඛ අංක 07 සහ ඊට එකතුවී සඳහන් උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.

07. කුඩා කණ්ඩායම් ඇප සුරැකුම වෙනුවට වංචල/ නිශ්චල හෝ පුද්ගල ඇප ලබාගන්නා අවස්ථාවක, කුඩා කණ්ඩායම් සාමාජිකයින් දැනුවත් කිරීම සහ ප්‍රජාමූල සංවිධානයේ නිර්දේශ ලබාගැනීම සුපුරුදු පරිදි සිදු කළ යුතු අතර, ඒ සම්බන්ධ දැඩි අවධානයක් යොමු කිරීමට සිදු කළ යුතුය.
08. මෙම ණය සීමාව ඉහල නැංවීමට අදාල උපදෙස් මෙමගින් ලබා දෙන අතර, අනිකුත් උපදෙස් සඳහා දැනට නිකුත් කළ ණය චක්‍රලේඛ උපදෙස් තවදුරටත් වලංගු කරගත යුතුය.


 ආර්.පී.බී. තිලකසිරි,
 අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | |
|--|----------------------|
| 1. ලේකම් - සමාද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. | - කා.දැ.ස. |
| 2. දිස්ත්‍රික් ලේකම්වරුන් / දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරුන්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - කා.දැ.ස හා අ.ක.ස. |
| 3. ප්‍රධාන අභ්‍යන්තර විගණක - සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව | - අ.ක.ස. |
| 4. අධ්‍යක්ෂ- ක්ෂුද්‍ර මූල්‍ය සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව | - අ.ක.ස. |
| 5. දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - කා.දැ.ස. සහ අ.ක.ස. |
| 6. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය | - කා.දැ.ස. හා අ.ක.ස. |
| 7. නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්/ සහකාර අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | - අ.ක.ස. |